

කොරෝනා  
තාක්සැලපෝසි  
e-phone ) 0112669192 ,0112675011  
0112698507 , 0112694033  
0112675449 ,0112675280

රුක්ස්  
පෙක්ස්  
Fax ) 0112693866  
0112693869  
0112692913

විද්‍යුත් තැපෑල  
මිනින්දොල මුක්සා  
e-mail ) postmaster@health.gov.lk

වෛදි ආධ්‍යාත්මික  
ඩියෙනුයාත්ත්සාම් ) www.health.gov.lk



මගේ අංකය )  
எனது இல )  
My No. ) CF / EXP / 08 / 2020  
මෙවි අංකය )  
உமது இல )  
Your No. : )

දිනය )  
திகதி ) 2020.10.19  
Date )

සුවසිරිපාය  
සුවසිරිපාය

## SUWASIRIPAYA

සෞඛ්‍ය අමාත්‍යාංශය

ස්‍යාජාතාරම් අමෘස්ස

Ministry of Health

පොදු වකුලේඛ ලිපි අංක : 02 - 93 / 2020

පළාත් සෞඛ්‍ය ලේකම්වරුන්,

නියෝජිත අධ්‍යක්ෂ ජනරාල් - ශ්‍රී ලංකා පාරිභාශක රෝහල

පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්,

රේඛිය අමාත්‍යාංශය යටත් ගැනෙන සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්,

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්,

වෛද්‍ය අධිකාරීවරුන්,

අදාළ ආයතන ප්‍රධානීන් වෙත

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්ෂේ�ුගත නිලධාරී / කාර්යාලගත නිලධාරී බණ්ඩ 2 සේවා ගණය (MN-5 -2006 ඒ)

I ග්‍රේනියේ නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණය - 2020 (02 වාර්ය)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්ෂේයුගත නිලධාරී / කාර්යාලගත නිලධාරී බණ්ඩ 2 සේවා ගණය (MN-5-2006 ඒ) සඳහා වන, I වන ග්‍රේනියට උසස් වේ වයස 05 ක් ගතවීමට පෙර සමත් විය යුතු දෙවන කාර්යක්ෂමතා කඩුම් විභාගය 2020.11.28 දින කිහිපළ, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යවලින් පවත්වනු ලබන ව්‍යාපෘති මෙයින් නිවේදනය කරනු ලැබේ. විභාගය පවත්වනු ලබන ස්ථානය හා කාල සටහන ප්‍රවේශ සඳහන් කරනු ඇත.

02 සුදුසුකම් : මෙම විභාගයට අයදුම් කළ හැකියෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්ෂේයුගත නිලධාරී / කාර්යාලගත නිලධාරී බණ්ඩ 2 සේවා ගණය (MN-5-2006 ඒ) සඳහා වන තනතුරුක (පොශනවේද, මැනෝ වෛද්‍ය සමාජ සේවක, නිලධාරී හා වැඩිහිටින් නිලධාරී, වෛද්‍ය ලේකම් නිලධාරී, නැඳ පෙනහැස් නිවේදක) I වන ගැලුණු හා වැඩිහිටින් ලබා සිටින, මේ වන විට විභාගය සම්පූර්ණ නොකළ නිලධාරීන්ට පමණි.

ගැලුණු යුතුයි : මෙම විභාගය සඳහා අයදුම් කළ යුත්තේ 2020.10.30 දිනට ප්‍රථම I ග්‍රේනියට පත්වීම් ලබා ඇති නිලධාරීන් පමණි.

03 අයදුම්පත් : මෙම වකුලේඛය අවකාශයේ දක්වා ඇති ආකෘතිය අනුව අයදුම්කරුවන් විසින් සකස් කරගත යුතු අයදුම්පත් ආයතන ප්‍රධානීය මෙන්, කොළඹ 10, අංක 385, සුවසිරිපාය, සෞඛ්‍ය අමාත්‍යාංශය අධ්‍යක්ෂ (විභාග) වෙත 2020.11.05 දින නො පිටි පෙර ලැබෙන යේ ලියපදිංචි තැපැලෙන් එවිය යුතුය. සැම අයදුම්පතකම දක්වා ඇති නොරුරු නිවේදු ව්‍යාපෘති විසින් සහතික කර තිබිය යුතුය. තම අයදුම්පත සමඟ රාජකාරී ලිපිනය නො පොදුගැලී ලිපිනය මියන ලද රු 45.00 ක් වටිනා මුද්දර ඇලවු 9"X"4 ප්‍රමාණයේ මිශ්‍රම කවර දෙකක් ද එවිය යුතුය. ප්‍රමාද වේ ලැබෙන අයදුම්පත්ද අස්ථිපූර්ණ නො වැරදි සහිත වන අයදුම්පත් ද නවත දැනුම් ද්‍රව්‍ය නොරුවේ කරනු ලැබේ.

සැයු : ආදර්ශ අයදුම්පතෙහි ආකෘතියට අනුව, අයදුම්පතුය A4 කඩුසියක පළමු පිටුවේ අංක 01 සිට 03 දක්වාත් දෙවන පිටුවේ අංක 04 සිට 08 දක්වාත් සකස් කළ යුතුය. ඉහත ආකෘතියට අනුකූල නොවන සියලුම අයදුම්පතු නවත දැනුම්ද්‍රව්‍ය නොරුවේ ප්‍රතික්ෂේප කරනු ලැබේ.

- 04. විභාග ගැස්තු**
- I විභාගයට පළමුවරට ඉදිරිපත්වන අයදුම්කරුවන් විභාග ගැස්තුවලින් නිදහස් කරනු ලැබේ. අනෙකුත් අයදුම්කරුවන් එක් විෂයකට 8.25/- බලීන් අවලංගු නොකළ මුද්දර අයදුම්පතුවේ අලවි තමයින්ගේ අභ්‍යන්තර හා දිනය යොදා අවලංගු කළ යුතුය.
- II කිසිදු කරනුයේ මත මෙයේ ගෙවන ලද විභාග ගැස්තු වෙනත් විභාගයක් සඳහා මාර්කිටිංක් හෝ ආපසු ගෙවීමක් කිසු කරනු නොලැබේ.
- 05. විභාගයට ඇතුළත් කර ගැනීම.**
- I පිළිගත් අයදුම්පත් සඳහා අපේක්ෂකයන්ට ප්‍රවේශපත් නිකුත් කරනු ලැබේ. එම ප්‍රවේශපත් නියමිත පරිදි සම්පූර්ණකර විභාග ගාලුධිපති වෙත ඉදිරිපත් කළ යුතුය. එයේ නොමැතිව විභාගයට පෙනී සිටිමට ඉඩ දෙනු නොලැබේ.
- II විභාග අපේක්ෂක/ අපේක්ෂකීය විධින් විභාග ගාලුව තුළදී විභාග ගාලුධිපතිට ස්වකිය අනන්තතාවය තහවුරු කළයුතුය. ඒ සඳහා පහත දැක්වෙන ලියකියාවේ අභ්‍යන්තර එකක් ඉදිරිපත් කළ යුතුය.
- (අ) ප්‍රතික හඳුනුම්පතුය  
 (ආ) සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ රුව අදාළ ආයතනයක් මතින් විධිමත් ලෙස නිකුත් කරන ලද හඳුනුම්පත  
 (ඇ) වලංගු ටියෙදුරු බලපත්‍රය  
 (ඈ) වලංගු විදේශ ගමන් බලපත්‍රය
- 06. විභාග පරිපාරිය**
- මෙම විභාගය “සිද්ධි අධ්‍යාපනය” යන රචනා ස්වර්ථපයේ ලබාත ප්‍රශ්න පත්‍රයකින් සමන්වීන වේ. ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් ප්‍රශ්න 07 න් ප්‍රශ්න 04 කට පිළිතුරු සපයයි යුතු අතර ප්‍රශ්න පත්‍රය සඳහා කාලය පැය 03 කි. මුළු ලක්ෂණ 100 දි. සමත් වීම සඳහා අවම වශයෙන් ලක්ෂණ 40 ක් ලබා ගත යුතුය.
- 07. විෂය නිර්දේශය**
- සිද්ධි අධ්‍යාපනය ප්‍රශ්න පත්‍රය**
- අදාළ ස්මේරුයට අදාළව නිර්මාණය කරනු ලබන ගැටළු සහගත සිද්ධින් එකක් හෝ වැඩි ගත්තනක් ආගුණෙන් ඉදිරිපත් කරනු ලබන ප්‍රශ්න කිහිපයකට පිළිතුරු සපයයි අපේක්ෂ කරනු ලැබේ. එමගින් අපේක්ෂකයින්ගේ තර්ක ගක්තිය, නිර්මාණයිලින්වය, ගැටළු වශෙල්ස්තාය යනාදිය හා තිවරදී තිරණ ගැනීමේ හැකියාව හා නොයාත්මක දැනුම ප්‍රායෝගිකව යොදා ගැනීම පිළිබඳව ඔවුන් තුළ පවත්නා අවබෝධය පරික්ෂාවට හාජ්‍යය කරනු ලැබේ.
- 08. විභාග සම්බන්ධ රෙගුලාඩි අනුගමනය කිරීම**
- අපේක්ෂකයින් විධින් වෙනත් අපේක්ෂකයුගුගේ උත්තර පත්‍රයකින් හෝ කුමන පොතකින් හෝ ක්වර ආකාරයක සටහන් සහිත කොළයකින් හෝ වෙනත් කිවිවකින් හෝ ගෙන බලා උත්තර ලිවීම තහනමිය. වෙනත් අපේක්ෂකයුගුගේ උත්තර පත්‍රය දෙය බැලීමද නොකළ යුතුය. එසේම වෙනත් අයදුම්කරුවෙකුට උද්වී කිරීමෙන් හෝ වෙනත් අයදුම් කරුවෙකුගෙන් හෝ ප්‍රදේශගෘහ්‍යයෙන් උද්වී බාබා ගැනීමෙන්ද වැළකි සිටිය යුතුය. තවද ජ.ගම දුරකථන හා ඒ සමාන සන්නිවේදන හා විද්‍යුත් උපකරණ හාවිතා කිරීමෙන් වැළකි සිටිය යුතුය. මෙම නිරි කඩ කරනු ලබන ඕනෑම අපේක්ෂකයු දැකුවම් ලබා ගැනීම යටත් වනු ඇත.
- 09. කරනුකරන මෙම විකුලෝඩයේ අඩිංජුදා ඔබ ආයතනයේ සියලුම (පෙ)න්තුවේද, මහෝ වෛද්‍ය සමාජ සේවක, සැලකුම් හා වශීයවහන් නිලධාරී, වෛද්‍ය උත්තින නිලධාරී, සංඛ්‍යාත සම්බන්ධ නිලධාරී, හෝ පෙනහැලු නිවේදක)**  
 1 ග්‍රෑනියේ නිලධාරීන්ගේ දැනුගතීමට සලස්වන්න. (මෙම හොරණුරු [www.health.gov.lk](http://www.health.gov.lk) වෙති අඩ්‍යියෙන්ද ලබා ගත හැක.)
- සංයු : මෙම විකුලෝඩයේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි නිවේදනයන්හි පාඨ අතර යම් අභ්‍යන්තරාවයක් මතුව්වනොරු සිංහල මාධ්‍ය විභාග නිවේදනය බලපෑවයෙටි.**

රුඩ්, රුඩ් කළුද් දුම්පතුවලි  
 සිද්ධි අධ්‍යාපනය නිවේදන නිලධාරී  
 සිද්ධි අධ්‍යාපනය නිවේදන නිලධාරී  
 සිද්ධි අධ්‍යාපනය නිවේදන නිලධාරී  
 සිද්ධි අධ්‍යාපනය නිවේදන නිලධාරී

මා තු සැලකුම් දුම්පතුවල  
 නියෝජන අධ්‍යක්ෂ ජනරාල් (ආලන) II  
 උත්තින වෙනුවට

සෞඛ්‍ය අමාත්‍යාංශය

යොවුන් අමාත්‍යාංශයේ ත්‍රේන්ගැල නිලධාරී /කාර්යාලගහ නිලධාරී වන්න 02 දේව) ගණය (MN-05 -2006 ලි)

I ගෙනියේ නිලධාරීන් සඳහා වහා දෙවන කුරෙක්ෂණමතා කළුම් පරීක්ෂණය - 2020 (02 වර්ය)

01. (අ) (i) අයදුම්කරුගේ සම්පූර්ණ නම ( කිංගලෙන්) : .....

(ii) අයදුම්කරුගේ සම්පූර්ණ නම ( ඉංග්‍රීසි කැපිටල් අකුරින් ):

(iii) මූලකුරු සමඟ නම ( ශිංහලෙන් ) : .....

(iv) මුලකරු සමග නම : ( ඉංග්‍රීසි කැපේටල් අකුරින් )

- (ආ) i. තනතුර .....  
 ii. මුල් පත්වීමේ දිනය .....  
 iii. සේවයේ ස්ථීර කරන ලද දිනය ..... ලිපි අංකය .....  
 iv. දැනට ලබන වාර්ෂික වැටුප .....  
 v. I වන ශේෂියට උසක් කළ දිනය ..... ලිපි අංකය .....  
 vi. ජාගම දුරකථන අංකය 

--	--	--	--	--	--	--	--

  
 vii. ජාතික හැඳුනුම්පත් අංකය 

--	--	--	--	--	--	--	--

(എ) ലിയ ആയൻ ഡൈത്രിക്കേറ്റ് .....

(ඇ) මෙම ආයතනය අයත් වන්නේ - රේඛිය පමාන්‍යාචාර්

ଅଲ୍ପାନ୍ କଣ୍ଠାଳି

(අභ්‍ය) පළාත් සහාවේ නම් අදාළ පළාත : .....

(୭) ତିଲାରଦିଲ କା ଅନେକାଳୀଲ ଲିପିନ୍ୟ ଲିଯନ ଲ୍ଯ 9" X 4" ପ୍ରମାଣ୍ୟେ ରୂ 45.00 କ ମୁଦ୍ଦର  
ଆରାବ ଲିଯମ କିଲିଟର 02କୁ ଧର୍ଯ୍ୟାଳିପନ୍ୟାର ଅଭିନ୍ୟାନ ଲର୍ଡର୍ଲେଂ ? .....

(3) (i) ಮುಖ್ಯ ವಿಭಾಗ ( ಮಂಡಳಿ ) :

(iii) තැපැල් ලිපිනය ( රුංගික කුපිටල් ඇතිවේ ) : .....

03. විනාගයට පෙනී සිටින මාධ්‍යය (කිංහ / ලේමල / ඉංගිෂි) .....

04. (ආ) මිට පුරිම මෙම විනාගයට පෙනී සිටියේද ?.....  
 (ඇ) අයදුම්පත් ඉදිරිපත් කරන්නේ පුරිම වරට නොවේනම් මැද්දුර ප්‍රලාභ තිබේද?.....

මුද්දර කොට්ඨාස

- ## 05. අයදුම්කරුගේ සහතිකය

ଓঁ শুভ দুর্বল হৃষি কৃষি পরিদৰ্শক

- (I) මෙම අයදුම්පතුවයේ සඳහන්කර අයිති නොරඳුව සහාය තුවත්, මෙම විභාගයට මා පෙනී සිටින්නේ පූර්ම වනාවට බැවින් විභාග ගාස්තු ගෙවීම අනවශ්‍ය බවත්/පූර්ම වනාවට නොවන බැවින් රු. ....ක් වටිනා මුද්දර අලවා අයිති බවත්\* මෙම අයදුම් පත්‍රයට මා විසින් අලවා අයිති මුද්දර අවලාගු කිරීමට පෙර වලංගුව පාවතිවී නොකරන ලද මුද්දර බවත් ප්‍රකාශ කරමි.

(II) සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විභාග පිළිබඳව පනවා අයිති නිතිරිටිවලට එකතුව ක්‍රියා කිරීමටත්, මෙම විභාගය පිළිබඳ ව්‍යවස්ථාව අනුව මා නූසුදුස්සකු බව පෙනී ගියහොත්, මාගේ විභාගාලෝකුන්හිවායු අවලංගු කිරීමට ගනු ලබන ක්‍රියා නො නිර්තු යුතු වෙත් මෙයින් සහභාගික කරමි.

ଦିନାଯେ .....

අයදුම්කරුගේ අත්සන

06. පොදුගෙවික ලිපිගෝනු නාර විෂය තිබැඳීමෙන් / තිබැඳීමෙන් සහතිකය

මෙම අයදුම්පත හාරගන්න අවසාන දිනයට පෙර ම) වෙත හාරදුන් බවත්, පොදුගලික ලිපිගොනුවේ ඇති තොරතුරුවලට අනුව අයදුම්කරු විසින් නිවයරුව මෙම අයදුම්පත සම්පූර්ණකර ඇති බවත්, මෙම අයදුම්පතේ පිටපතක් පොදුගලික ලිපි ගොනවට ගොන කළ බවත් සහංකරක කරමි.

ලිංය.....

නම සහ අත්සන

- ## 07. සාර්ථක පධනියාගේ සහතිකය

..... මහතා/මිය/මෙනවිය\* .....

නිලධාරීයු වශයෙන් මෙම අයනනයේ සේවය කරන බවත්, මෙම විභාගයට පෙනී සිටින්නේ පූර්ම වනාවට/නොවනා\* බවද රු ..... ක් විභාග මුද්දර මෙම අයදුම් පැනයට අලවා ඇති බවද/ මුද්දර ඇලුවීමට අනුග්‍ය බවද\* අයදුම්පතේ ද නිබෙන තොරතුරු අයදුම්කරුගේ පොද්ගැලික ලිපිගොනුවේ ඇති තොරතුරු අනුව නිවැරදි බවත්, මෙම විභාගයට පෙනී සිටීමට ඔහුට/අයට\* සුදුසුකම් ඇති බවත් සහතික කරමි. ۳) ඉදිරිපිටි පත්‍රන් කළ බවද සහතික කරමි.

දිනය .....

ආයතන ප්‍රධානීයාගේ අත්සන  
(මුද)ව තබිල යුතුය)

- 08 විමධිස්ථාන කොට්ඨාස / විශේෂීත ව්‍යාපාර ප්‍රධානියාගේ සහතිකය

.....මහතා/මහත්මිය/මෙනවිය,.....තිලභාරියෙකු  
වයයෙන් මගේ ආයතනයේ සේවය කරන බවත්, අයදුම්පතේ දී නිබෙන තොරතුරු අයදුම්කරගේ  
පොදුගැලික ලිපිගොනුවේ ඇති තොරතුරු අනුව නිවෘති බවත්, මෙම විභාගයට පෙනී සිටිමට ඔහුට / ආයව  
සූදුකම් ඇති බවත් සහතික කරමි.

ලිංය.....

විමර්ශන කොට්ඨාග

විශේෂීත ව්‍යාපාර ප්‍රධානියාගේ අත්සන

## [ରୁକ୍ଷ ମଲ୍ଲାନ ତଥିଯ ଡୁର୍ଯ୍ୟ]

( \* - අනුවගන කොටස් කිහිප හරින්න. )